

කොලොන්න ප්‍රාදේශීය සභාව
රත්නපුර දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 මාර්තු 29 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, එම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2018 ජූලි 18 දින සභාපතිවරයාට යවා ඇත.

1.2 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට කොලොන්න ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) මුදල් පොත අනුව 2017 දෙසැම්බර් 31 දිනට ශේෂය රු. 3,880,276 ක් වුවත්, මූල්‍ය ප්‍රකාශන වල එම වටිනාකම රු. 4,068,210 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් මුදල් ශේෂය රු. 187,934 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන වියදම රු. 61,144,597 ක් වුවත්, මූල්‍ය ප්‍රකාශන වල එය රු. 59,496,115 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු. 1,675,482 කින් අඩුවෙන් දැක්වුණි.
- (ඇ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු. 50,541,641 ක් වුවත්, එය රු. 50,525,295 ක් ලෙස සමුච්චිත අරමුදලට බැර කර තිබීම හේතුවෙන් සමුච්චිත අරමුදල් ගිණුමේ ශේෂය රු. 16,346 ක් අඩුවෙන් දැක්වුණි.
- (ඈ) 2017 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව මගින් ඉවත් කිරීමට හා වෙන්දේසි කිරීමට නිර්දේශ කර තිබුණු වත්කම් වල පිරිවැය සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ගැලපීම් කර තිබීම හේතුවෙන් ස්ථාවර වත්කම් රු. 64,052 කින් අඩුවෙන් දැක්වුණි.
- (ඉ) 2017 දෙසැම්බර් 31 දිනට ණයහිමියෝ රු. 34,281,626 ක් වුවත්, එය රු. 44,140,935 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු. 9,859,309 කින් වැඩියෙන් දැක්වුණි.
- (ඊ) තැන්පත් ගිණුම් 05 කට අදාලව 2017 දෙසැම්බර් 31 දිනට ශේෂයන්හි එකතුව රු. 3,938,093 ක් වුවත්, මූල්‍ය ප්‍රකාශන වල එම වටිනාකම රු. 4,907,930 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් ජංගම බැරකම් රු. 969,837 ක් වැඩියෙන් දැක්වුණි.

1.3.2 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැතිවීම

අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු. 77,729,962 ක් වූ ගිණුම් විෂයයන් 05 ක් විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.

1.3.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ එකතුව රු. 369,470 ක් වූ ඉකුත් තැන්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 7,678,718 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 2,237,150 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2017				2016			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
වරිපනම් හා බදු	රු. 854,000	රු. 1,087,363	රු. 1,069,580	රු. 8,614	රු. 856,957	රු. 887,249	රු. 868,422	රු. 342,193
කුලී	4,568,080	3,649,074	3,644,855	-	5,735,904	3,605,316	3,600,610	4,707
බලපත්‍ර	726,900	958,004	958,004	-	646,925	936,332	939,332	-
ගාස්තු වෙනත් ආදායම්	6,703,125	7,936,659	5,137,308	10,429,825	4,343,925	5,493,206	3,993,880	7,330,162

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම, රැස්කළ ආදායම සමඟ සැසඳීමේදී වරිපනම් හා බදු, බලපත්‍ර ගාස්තු හා වරෙන්තු හා දඩ යන ආදායම් විෂයයන්ගෙන් රැස්කළ ආදායම අයවැයගත ප්‍රමාණයට වඩා පිළිවෙලින් සියයට 25, සියයට 32 හා සියයට 24 කින් වැඩි වී තිබූ අතර බදුකුලී ආදායම, සේවා සඳහා ගාස්තු, වෙනත් ආදායම් හා රජයේ දායකත්වය යන ආදායම් විෂයයන්ගේ රැස්කළ ආදායම අයවැයගත ප්‍රමාණයට වඩා පිළිවෙලින් සියයට 20, සියයට 48, සියයට 44 හා සියයට 34 කින් අඩුවී තිබුණි.

2.2.3 වෙනත් ආදායම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) සභාව සතු ජල ව්‍යාපෘති 04 කට අදාළව 2017 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු. 236,975 ක් 2018 මැයි වනවිටත් අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.
- (ආ) කොළොන්න ජල ව්‍යාපෘතිය මඟින් ජලය සපයන පාරිභෝගික ඒකක 131 ක් සඳහා ජල මතු සවිකර නොතිබුණු අතර, එම ඒකක වලින් මාසිකව රු. 100 ක ස්ථාවර ගාස්තුවක් පමණක් අයකර ගනිමින් පැවතුණි.

2.2.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලට අදාළව අයවිය යුතු උසාවි දඩ හඳුනාගෙන අයකර ගැනීමට 2018 මැයි වනවිටත් කටයුතු කර නොතිබුණි.
- (ආ) 2016 සැප්තැම්බර් සිට 2017 දෙසැම්බර් දක්වා කාලපරිච්ඡේදයට අදාළ මුද්දර ගාස්තු ආදායම හඳුනාගෙන අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභවණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

(අ) ක්‍රියාත්මක නොකළ කර්තව්‍යයන්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) වාර්ෂික ඇයවැය ලේඛනය අනුව, සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම පිණිස ජල යෝජනා ක්‍රම ඉදිකිරීම හා ජලය පිරිපහදු කිරීමේ ඒකක ඇති කිරීම වෙනුවෙන් පළාත් සභා හා විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රු. 2,500,000 ක් වෙන් කර තිබුණද, ඊට අදාළ වැඩසටහන් කිසිවක් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.
- (ii) ප්‍රමාණවත් මූල්‍යමය ශක්තියක් සභාව සතුව පැවතියදීත්, වාර්ෂික ඇයවැය ලේඛනය මඟින් ප්‍රතිපාදන සලසා දී තිබූ ඇස්තමේන්තුගත පිරිවැය රු. 150,000 ක් වූ වැඩසටහන් 02 ක් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

(ආ) තිරසර සංවර්ධන ඉලක්ක

තිරසර සංවර්ධන අරමුණු සම්බන්ධයෙන් වූ 2030 න්‍යාය පත්‍රය පිළිබඳව සභාව දැනුවත්ව නොසිටීම හේතුවෙන් එම අරමුණු සඳහා වන ගෝලීය දර්ශක තුළින් සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා වන දිගුකාලීන සැලසුම් 2018 මැයි වනවිටත් සකස් කර නොතිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) සභා බල ප්‍රදේශය තුළ පිහිටි දඩයම්කන්ද සතිපොළ ඉතා අබලන් තත්ත්වයක පැවති අතර, ඒ හේතුවෙන් වෙළඳුන්ගේ පැමිණීමද අඩුවී තිබුණි. සභාව විසින් බදුකුලී අය කරනු ලැබුවද අවශ්‍ය පහසුකම් කාලීනව සපයා නොතිබීම මෙම තත්ත්වයට හේතු වී තිබූ නමුත් පොළ අළුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) කොලොන්න සතිපොළ භූමිය, පොළ කටයුතු සඳහා ප්‍රමාණවත් නොවීමත්, එහි මාළු වෙළඳුන් කොලොන්න මාදන මාර්ගය දෙපස වෙළඳාම් කිරීමත් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බැවින් පොළ නවීකරණය කිරීම සඳහා 2016 නොවැම්බර් 17 දිනැතිව පළාත් පාලන කොමසාරිස්ගේ අනුමැතිය ඉල්ලා තිබුණද, 2018 මැයි වනවිටත් එකී අනුමැතිය ලැබී නොතිබුණි.
- (ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134(1) වගන්තිය ප්‍රකාරව දියුණු ගම් ප්‍රදේශ නම් කිරීම හා ඊට අදාළ කටයුතු කිරීම සඳහා 2014 අගෝස්තු 26 දින සභා තීරණයක් ගෙන තිබුණද, එය ක්‍රියාත්මක කර නොතිබුණි. පසුව එම කාර්යය 2017 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබූ නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් ඉටුකිරීමට අපොහොසත්ව තිබුණි.

3.3 වත්කම් කළමනාකරණය

(අ) නඩත්තු හා අළුත්වැඩියා සිදු නොකිරීම

දීර්ඝ කාලයක සිට භාවිතයෙන් ඉවත් කර තිබුණු වටිනාකම රු. 3,046,550 ක් වූ වාහන 05 ක් හා යන්ත්‍ර 02 ක් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ අපහරණය කිරීමට පියවර ගෙන නොතිබුණි.

(ආ) පවරා නොගත් වත්කම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) සභාව සතුව සුසාන භූමි 38 ක් පැවතියද, එම ඉඩම් වල අයිතිය නිරවුල් කරගෙන නොතිබුණි.
- (ii) සූරියකන්ද නගරයේ බිම් කට්ටි 29 කින් සහ විජේරිය කඩපොලෙහි ඇති බිම් කට්ටි 01 කින් බිම් බදු අය කරනු ලැබුවද, එම බිම් කට්ටි වල අයිතිය නිරවුල් කර ගැනීමට 2018 මැයි වනවිටත් අපොහොසත්ව තිබුණි.

3.4 ප්‍රසම්පාදනය

3.4.1 ප්‍රසම්පාදන සැලැස්ම

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සභාව විසින් විධිමත් ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

3.4.2 සැපයීම් හා සේවා

ප්‍රසම්පාදන කාර්යය පටිපාටියෙන් බැහැරව රු. 126,000 ක් වැයකර පෞද්ගලික ආයතනයකින් CFL බල්බ් 280 ක් මිලදී ගෙන තිබුණි.

3.4.3 කොන්ත්‍රාත් පරිපාලනය

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) පහල වලකඩ මාර්ගයේ සපත්තු පාලම ඉදිකිරීම කර්මාන්තයේ එක් වැඩ විෂයයක් යටතේ කොන්ක්‍රීට් 63.680 m³ ක් සඳහා ගෙවීම් කර තිබුණද, තඹා වශයෙන් යොදා තිබූ ප්‍රමාණය 52.816 m³ ක් වූයෙන් ඉටු නොකරන ලද 10.864 m³ ක් වෙනුවෙන් රු. 121,405 ක් ගෙවීම් කර තිබුණි.
- (ආ) (i) ඇස්තමේන්තුගත පිරිවැය රු. 1,956,014 ක් වූ කඩමුදුන අබෝකොයිල් මාර්ගය සංවර්ධනය කිරීමේ කර්මාන්තයේ වැඩ විෂයය අංක 02 යටතේ මාර්ග තලය කපා සකස් කිරීම සඳහා රු. 20,189 ක් ගෙවීම් කර තිබියදී වැඩ විෂයය අංක 06 හා 11 යටතේද JCB යන්ත්‍රය යොදාගෙන එම කාර්යය ඉටු කිරීම වෙනුවෙන් ගෙවීම් කර තිබීම හේතුවෙන් රු. 81,260 ක් වැඩිපුර ගෙවා තිබුණි.
- (ii) ගෙවීම් බිල්පත අනුව මාර්ගයේ දිග 300 m ක් වුවද, භෞතික පරීක්ෂාවේදී තිබූ තඹා දිග 290 m ක් වූයෙන් ඉටු නොකරන ලද 10 m ක් වෙනුවෙන් රු. 64,365 ක් ගෙවීම් කර තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු වෙනුවෙන් වැඩසටහන් 05 ක් යටතේ වාර්ෂික අයවැය ලේඛනය මගින් සලසා දී තිබූ එකතුව රු. 9,600,000 ක් වූ මුළු ප්‍රාග්ධන ප්‍රතිපාදනයම ඉතිරි වී පැවතුණි.

4.2 විගණන හා කළමනාකරණ කමිටු

විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන නොතිබුණි.

5. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින්වර සභාවේ අවධානයට යොමුකර ඇති අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතුය.

<u>පද්ධතිය</u>	<u>අඩුපාඩුව</u>
(අ) ගිණුම්කරණය	(i) ගිණුම් පොත්පත් හා ලේඛන යාවත්කාලීන නොපැවැත්වීම
	(ii) ලෙජර් ගිණුම් හා උපයෝගී ලේඛන නොසැසඳීම වියදම් අඩුවෙන් සටහන් කිරීම
(ආ) ආදායම් පරිපාලනය	නියමිත ආදායම අයකර නොගැනීම
(ඇ) වත්කම් උපයෝජනය	නිෂ්ක්‍රීය හා උණ උපයෝජිත වත්කම් පැවතීම
(ඈ) කොන්ත්‍රාත් පරිපාලනය	ඉටු නොකල වැඩ වෙනුවෙන් ගෙවීම් කිරීම
(ඉ) අයවැය පාලනය	ප්‍රතිපාදන ඉතිරිවීම් පැවතීම